

ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනය - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනයේ (ශ්‍රී ලංකා ත්‍රිකට්) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා අනෙකුත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, අරමුදල් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මුල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(3) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සහ 1993 අංක 47 දරන ක්‍රීඩා (සංශෝධන) පනතේ 9 වගන්තියෙන් සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 21(අ) වගන්තිය ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව සත්‍ය හා සාධාරණ පිළිබිඹු වන පරිදි පිළියෙළ කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුකූලව පිළියෙළ කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙළ කිරීමේදී, ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ශ්‍රී ලංකා ත්‍රිකට් ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවයමෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානායුතයන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකර්ණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.5.1 ලැබිය යුතු ගිණුම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 වන විට ලැබිය යුතු එකතු කළ අගය මත බද්ද (VAT) රු.මිලියන 1,095.81 ක් විය. එයින් රු.මිලියන 135.8 ක් සහ රු.මිලියන 58.1 ක් පිළිවෙලින් වසර 05 කට වැඩි කාලයක් සහ වසර 3 සිට 5 දක්වා කාලයක් හිඟව පැවතුනි. මේ අතර, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් (IRD) ලැබිය යුතු රඳවා ගැනීමේ බදු (WHT) එකතුව රු.මිලියන 28.24 ක් වසර 4 සිට 16 දක්වා අයකර නොගෙන පැවතුනි.	මෙය අපගේ පාලනයෙන් ඔබ්බට ගිය දෙයක් බව අපි අවධාරණය කිරීමට කැමැත්තෙමු, තවද මෙම කාරණය විසඳා ගැනීමට සහ අපගේ පොත්වලින් හිඟ ශේෂයන් ඉවත් කිරීමට අපි ඒ හා සමානව උනන්දු වෙමු.	තවදුරටත් ප්‍රමාදයකින් තොරව, අයකර ගැනීමට හෝ ගැටළු විසඳීමට පියවර ගත යුතුය.
(ආ) 2018 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය සම්බන්ධයෙන් ලැබිය යුතු අනුග්‍රාහක අයිතිවාසිකම් ආදායම රු.මිලියන 37.56 ක් (ඇමරිකානු ඩොලර් 187,084.75) ක් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් අයකර නොගෙන පැවතුනි.	අනුග්‍රාහක අයිතිවාසිකම් ආදායම සම්බන්ධයෙන් නීතිමය කටයුතු තවමත් සිදු කෙරෙමින් පවතී.	හිඟ ශේෂය අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියා පටිපාටි කඩිනම් කිරීමට පියවර ගත යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, හා රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2024 මැයි 03 දිනැති අංක 2382/32 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2024 අංක 01 දරන ජාතික ක්‍රීඩා සංගම් රෙගුලාසියෙහි 3 (1) (ii) වගන්තිය	ඉදිරි වසර 10 සඳහා සංයුක්ත සැලැස්මක් සකස් කිරීම සඳහා 2024 අගෝස්තු 15 වන දින පෞද්ගලික සමාගමකට රු.මිලියන 3.3 ක අත්තිකාරමක් ගෙවා තිබුණි. කෙසේ වෙතත්, 2025 ජුනි 30 වන දින දක්වාම එය සකස් කර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.	ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සංයුක්ත සැලැස්ම සකස් කිරීම සඳහා පත් කරන ලද උපදේශන සමාගම, එම සංයුක්ත සැලැස්ම සකස් කිරීමේ අවසන් අදියරේ පසුවෙයි.	ඉදිරි වසර 10 සඳහා සංයුක්ත සැලැස්ම සකස් කිරීමට පියවර ගත යුතුය.

1.7 බදු ප්‍රතිපාදන සමග අනුකූල නොවීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද 2024 ඔක්තෝබර් 14 දිනැති අංක ACT/5/5 දරන ලිපිය සහ 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 83A (1A) වගන්තිය සහ එහි සංශෝධන සහ 2022 දෙසැම්බර් 28 දිනැති අංක 2312/16 අතිවිශේෂ ගැසට් නිවේදනයේ විධිවිධාන අනුව, 2023 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රිකට් ක්‍රීඩකයින්ට, දේශීය උපදේශකයින්ට සහ සම්බන්ධීකාරකවරුන්ට කරන ලද ඕනෑම ගෙවීමක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුද්ගලික ආදායම් බදු අත්තිකාරම් (APIT) අඩු කළ යුතුය. කෙසේ වෙතත්, 2023 සහ 2024 වසරවලදී පිළිවෙලින් රු.මිලියන 860.43 ක් සහ රු.මිලියන 2,355.93 ක් වූ ඉහත පාර්ශවයන්ට කරන ලද ගෙවීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුද්ගලික ආදායම් බදු අත්තිකාරම් (APIT) අඩු කර නොතිබුණි.	2024 නොවැම්බර් මාසයේ සිට ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවිය. මන්ද, අතීතයට බලපාන පරිදි බදු අඩු කිරීමේ වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පැවරී ඇති අතර, එම නිසා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගේ සංශෝධිත ස්ථාවරය පිළිබඳව අදාළ සියලුම පාර්ශවයන්ට දැනුම් දෙන ලදී. පසුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිරිමි සහ කාන්තා ක්‍රීඩකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය ඉදිරියේ අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කළහ. මෑතකදී පැවති නඩු විභාගයකදී, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයා වෙනුවෙන් නීතිපතිවරයා ඇතුළු සියලුම පාර්ශවයන් විසින් අධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් සටහන් කරන ලද අතර, එමඟින්:	බදු රෙගුලාසි වලට අනුකූල විය යුතුය.

- නඩුව අවසන් වන තුරු APIT ගෙවීමකින් තොරව 2025 මැයි 31 දක්වා ක්‍රීඩක ගෙවීම් අත්හිටුවීමට SLC ආයතනයට අවසර දෙන ලදී;
- 2025 ජුනි මාසයේ සිට, නඩුවේ අවසන් තීරණය ලැබෙන තෙක්, ක්‍රීඩකයින්ට ගෙවීම් සඳහා APIT අඩු කර ප්‍රේෂණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත නියෝග කරන ලදී;

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ බදු ප්‍රේෂණය කිරීමට අපොහොසත් වූ බවට සඳහන් කිරීම සාවද්‍ය වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ගනු ලැබූ සියලු ක්‍රියාමාර්ග පදනම් වී ඇත්තේ පවතින නීති සම්පාදනය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝග, අධිකරණ ක්‍රියාමාර්ග සහ අභියාචනාධිකරණය ඉදිරියේ ලබා දී ඇති පොරොන්දු මත ය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵලය

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 68,989,620 ක ඌණතාවයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ ඌණතාවය රු. 2,189,375,265 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 2,120,385,645 ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට පෙර වසරට සාපේක්ෂව ICC වාර්ෂික බෙදාහැරීමේ ආදායමේ වැඩිවීම සහ විනිමය අලාභයේ අඩුවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් අයිතමවල ප්‍රවණතා විශ්ලේෂණය

පෙර වර්ෂය හා සසඳන විට, සමාලෝචිත වර්ෂයේ ප්‍රධාන ආදායම් සහ වියදම් අයිතමවල වැඩිවීමේ හෝ අඩුවීමේ ප්‍රතිශතය සමඟ විශ්ලේෂණය පහත දැක්වේ.

විස්තරය	2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. මිලියන	2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා රු. මිලියන	විචලනය වාසිදායක/ (අවාසිදායක) රු. මිලියන	ප්‍රතිශතය %
ආදායම්				
ICC බෙදාහැරීම්	10,164	5,852	4,312	73.7
ජාත්‍යන්තර ක්‍රිකට්	5,147	3,091	2,056	66.5
දේශීය ක්‍රිකට්	1,156	842	314	37.3

අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන ආදායම්	766	900	(134)	14.9
වෙනත් ආදායම්	749	1,480	(731)	49.4
වියදම්				
ජාත්‍යන්තර ක්‍රිකට්	6,221	4,285	(1,936)	45.2
දේශීය ක්‍රිකට්	3,652	2,833	(819)	28.9
අලෙවිකරණ සහ ආයතනික සන්නිවේදන වියදම්	273	156	(117)	75
සංවර්ධන වියදම්	2,324	1,216	(1,108)	91.1
මෙහෙයුම් වියදම්	4,749	4,179	(570)	13.6
විනිමය අනුපාත අලාභය	832	1,684	852	50.6

විනිමය අනුපාත අලාභය අඩු කිරීමට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලාභදායීතාවය වැඩි කිරීමට කළමනාකාරිත්වය අවධානය යොමු කළ යුතුය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ සහ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ නව විදුලි ආලෝකකරණ පද්ධතිය (flood light system) ස්ථාපනය කිරීමේදී, ඉහත ක්‍රීඩාංගණ දෙකෙහි පැවති පිළිවෙලින් පිරිවැය රු.මිලියන 20.03 ක් සහ රු.මිලියන 17.61 ක් වූ විදුලි ආලෝකකරණ පද්ධති ඉවත් කර තිබුණි. පසුව, රු.මිලියන 9 ක් වටිනා පැවති විදුලි ආලෝකකරණ පද්ධතියෙන් අයිතම 06 ක් 2024 ජූලි 24 වන දින කොළඹ ක්‍රිකට් සමාජයට (CCC) බෙදා දී ඇති අතර ඉතිරි අයිතම 2025 මැයි 31 වන විටත් ඉවත් නොකර හෝ ප්‍රයෝජනයට නොගෙන පැවතුනි.	රු.5,605,000 ක මුළු ධාරණ වටිනාකමක් ඇති මෙම වත්කම්, 2024 දෙසැම්බර් 31 වන දිනට දේපල, පිරිසිදු සහ උපකරණ (PPE) වලින් විකිණීමට ඇති වත්කම් ලෙස නැවත වර්ගීකරණය කරන ලදී.	ඉවත් කරන ලද විදුලි ආලෝකකරණ අයිතම ඵලදායී ආකාරයකින් බැහැර කළ යුතුය.

3.2 ව්‍යාපෘති හෝ ප්‍රාග්ධන වැඩ ප්‍රමාදවීම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා වසර 10 ක කාලයකට පරිච්ඡේද 57.622 ක ඉඩමක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 සැප්තැම්බර් 24 වන දින මොරටුව කාල්ටන් ක්‍රිකට් සමාජය සමඟ බදු	බදු ගිවිසුමේ අංක 1 වගන්තියේ, මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පෙර රු. 7,500,000 ක කුලී අත්තිකාරමක් ගෙවන බවත්, ගෙවිය යුතු මාසික කුලියෙන් රු.	තවදුරටත් ප්‍රමාදයකින් තොරව ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගත යුතුය.

ගිවිසුමකට එළඹ තිබුණි. කෙසේ වෙතත්, රු.මිලියන 7.5 ක ආපසු ගෙවිය යුතු තැන්පතු මුදලක් සහ රු.මිලියන 7.5 ක කල්බදු කුලිය ගෙවීමෙන් පසුව, විවිධ හේතූන් මත මෙම මධ්‍යස්ථානයේ ඉදිකිරීම් අත්හිටුවා තිබුණි.

62,500 ක් අයකර ගන්නා බවත් පැහැදිලිව සඳහන් කර ඇත. එබැවින්, මෙය බදු ගිවිසුමේ වගන්ති උල්ලංඝනය කිරීමක් නොවේ.

(ආ) යෝජිත උසස් තාක්ෂණ පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා 2017 අප්‍රේල් 20 වන දින මහනුවර ප්‍රදේශයේ පිහිටි අක්කර 1, රූඩ් 3 සහ පර්චස් 20.2 ක ඉඩමක් රු.මිලියන 26.5 ක ප්‍රතිෂ්ඨාවකට වසර 30 ක කල්බදු පදනමක් මත ලබාගෙන තිබුණි. පසුව, ශක්‍යතා අධ්‍යයනයකින් තොරව ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා 2024 දෙසැම්බර් 31 වන විට රු.මිලියන 23.93 ක මුදලක් වැය කර තිබුණි. එසේම, ඉදිකිරීම් කටයුතු ආරම්භ කර වසර හතක් (07) ගතවී ඇතත්, ඉදිකිරීම් කටයුතු අවසන් වී නොතිබුණි.

මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් වෙනස්වීම නිසා මධ්‍යම පරිසර අධිකාරියෙන් (CEA) අනුමැතිය ලබා ගැනීමේ දීර්ඝ ප්‍රමාදයන් හේතුවෙන් ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කිරීමට අපට හැකියාවක් නොලැබුණි. එසේම, මහවැලි අධිකාරියෙන් පනවා ඇති සීමාවන් ද මෙම ව්‍යාපෘතිය තවදුරටත් ප්‍රමාද කිරීමට හේතු වී තිබේ.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික වාර්තාව

විගණන නිරීක්ෂණය

2021 පෙබරවාරි 11 වන දින පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් ලබා දුන් නියෝගයට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට සභාගතකළ යුතුය. කෙසේ වෙතත්, ඉහත උපදෙස් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට සභාගතකර නොතිබුණි.

කළමනාකාරිත්වයේ අදහස් නිර්දේශය දැක්වීම

පිළිතුරු ලැබී නොතිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට සභාගතකළ යුතුය.